

# ශ්‍රී ලංකාවේ අතින් ඉඩම් හිමිකම සහ භුක්තිය පිළිබඳ විමර්ශනයක්

ච.ම. එම්. එස්. ඒ. මාරසිංහ<sup>1</sup>

## ABSTRACT

*Land ownerships and land tenure have been of scholarly interest among the contemporary social scientists as an applied research field though out the last half century. Abagunawardana & Senarathne (1989) has distinguished different land types based on various scheme of land tenure and ownership such as Right to use, correct justification of right, transferability and enforceability. In the analysis of current situation of land tenure Sri Lanka, their ideas can be certainly be applicable. In the ancient period the king was the sole custodian of land in the country. The concept of the king's ownership of land rests mainly on terms such as bhupati, vathimi, bhupala, pathavipathi and mahipati used in inscriptions and literature to denote the king. Really support the theory that the king was the sole owner of land in his kingdom. Through the elite and general public has the access to till the land under different serves bond. During the course of History, the land ownership pattern has changed manly encompassing privet ownership and state ownership under different tenured arrangement. The British colonial regime has emphasized greatly to shape the present land use and land ownership pattern in the country.*

ලෝක ඉතිහාසයේ මානවයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඉඩම් පරිභරණය තොකඩවා සිදුවන අතර ජන සංඛ්‍යාව සංඛ්‍යාත්මකව වර්ධනය වීමත් තොකඩවා සිදුවේ. ඒත් සමග ඔවුන්ගේ අවශ්‍යතා වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට ඉඩම් හාවිතය සංකීරණ ක්‍රියාවලියක් බවට පත්වී ඇත. එම සංකීරණතාවය තුළ කාලීනව ඉඩමක හාරකාරත්වය, භුක්තිය තහවුරු කිරීම පිණිස ඉඩම් අයිතිය තැමහි

<sup>1</sup>Mrs. MMSA Marasinghe, Lecturer (Prob), BA (Hons) in Geography (KLN), Department of Social Sciences E-mail: [samalimarasinghe@yahoo.com](mailto:samalimarasinghe@yahoo.com)

සංරචකයක අවශ්‍යතාවය මතු වී ඇත. ශ්‍රී ලංකාවේ ඉඩම් අධිකිය සහ භූක්තිය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේ දී “දේපල හිමිකම” යන්හෙත් අදහස් කරනුයේ ආර්ථිකයක සම්පත් හාවිතයේදී එම සම්පත් හා පුද්ගලයන් අතර පැවතිය යුතු සම්බන්ධතාව අර්ථ දක්වන නීතිරිති, සම්ප්‍රදායයන්, සමාජ පිළිගැනීම් සහ වට්නාකම්වලින් සමන්වීත සංකීරණ ප්‍රපංචයකි (සේනාරත්න, 2002: 109). ශ්‍රී ලංකාවේ අතිත ඉඩම් අධිකිය සහ භූක්තිය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම පර්යේෂණය අනු මාත්‍රකා කිහිපයක් යටතේ තොරතුරු ඉදිරිපත් කරයි. එනම් දේපල අධිකිය සහ එහි ප්‍රධාන අංග, ශ්‍රී ලංකාවේ අතිත ඉඩම් අධිකිය සහ රාජ්‍ය පාලන අවධිය කුළ ඉඩම් අධිකිය වශයෙනි.

## තුම්බේදය (Methodology)

මෙම පර්යේෂණයට ප්‍රධාන වශයෙන්ම පදනම් වී ඇත්තේ ලිඛිත මූලාශ්‍යයන් කුළින් ලබාගත් තොරතුරුය. එම තොරතුරු විස්තරාත්මක ක්‍රමවේදය (Descriptive Method) මෙන්ම විශ්ලේෂණාත්මක ක්‍රමවේදය (Analytical Method) යන ක්‍රමවේදයන් කුළින් ඉදිරිපත් කොට ඇත.

## දේපල අධිකිය සහ එහි ප්‍රධාන අංග

දේපල හිමිකම යන්හෙත් අදහස් කරනුයේ ආර්ථිකයක සම්පත් හාවිතයේදී එම සම්පත් හා පුද්ගලයන් අතර පැවතිය යුතු සම්බන්ධතාව අර්ථ දක්වන නීතිරිති, සම්ප්‍රදායන්, සමාජ පිළිගැනීම් සහ වට්නාකම්වලින් සමන්වීත සංකීරණ ප්‍රපංචයකි (සේනාරත්න, 2002: 109). වර්තමාන සමාජයේ දේපල අධිකිය ප්‍රධාන වශයෙන් නීතිමය ක්‍රියාදාමයක් මගින් ක්‍රියාවල තැගෙයි. මෙහිදී විවිධ සම්පත් හාවිතුය සම්බන්ධයෙන් පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් සක්‍රීවන අධිකිවාසිකම්, වරප්‍රසාද මෙන් ම එම අධිකිවාසිකම්වල සීමාවන් ද එම සීමාවන් උල්ලෙනය කිරීමට එරෙහිව පැනවෙන දැඩුවම් ද අර්ථ දක්වේ.

මෙහිදී වැදගත් වන එක් කරුණක් නම් කුමන හෝ ආර්ථික ක්‍රමයක පැවැත්ම උදෙසා එහි දේපල හිමිකම් සම්බන්ධතාවල ඇති වැදගත්කම ය. පුද්ගලිකව තම ප්‍රයෝගනයට ගැනීමට ඇති අධිකිය තහවුරු තොවන යමක් භුවමාරු කරගැනීමට (මිලට ගැනීමට) කිසිවකු තොපෙළුණු ඇත. ඒ වගේම යම් සම්පතක් හාවිත කර නිෂ්පාදනය කරන හාණ්ඩායක් හෝ සේවාවක් භූක්ති විදීමේ අධිකිය තමන්ට හිමි තොවේ නම් කිසිවකු අදාළ සම්පත යොදා නිෂ්පාදන කටයුතුවල නීතක තොවනු ඇත.

ආර්ථික විද්‍යාංශයන්ට අනුව වෙළඳපොල කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම සඳහා දේපල හිමිකම්වල පහත සඳහන් ප්‍රධාන ගුණාංග 4ක් තිබිය යුතුය (අධ්‍යාපන වර්ධන, සේනාරත්න, 2002: 110).

- 1 හුක්ති විදීම සඳහා පැහැදිලි අයිතියක් (Right to use)
- 2 අයිතිවාසිකම් නිරවුල්ව අරථ දක්වා තිබිම (Correct justification of right)
- 3 පවරා දීමේ හැකියාව තිබිම (Transferability)
- 4 හිමිකමේ ඇති වලංගුතාව තහවුරු කර තිබිම (Enforceability)

### **1. හුක්ති විදීමේ අයිතිය**

කිසියම් සම්පතක් කාර්යක්ෂමව හාවිත කිරීමට නම් එම සම්පත් හුක්ති විදීම සඳහා පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ඇති අයිතිය තහවුරු වී තිබිය යුතු ය. මෙහිදී කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය. පළමුවැන්න සම්පත් හාවිතය තුළින් ලැබිය හැකි ප්‍රතිලාභ වාසි හා වරප්‍රසාද හුක්ති විදීමට අදාළ පුද්ගලයාට හෝ කණ්ඩායමට පැහැදිලි අයිතිවාසිකමක් තිබිම ය. දෙවැන්න එකි ප්‍රතිලාභ, වරප්‍රසාද හා වාසි හුක්ති විදීම අදාළ පුද්ගලයාට හෝ කණ්ඩායමට පමණක් හිමි විය යුතු අතර වෙනත් කෙනකු ඒවා හුක්ති විදීමෙන් බැහැර කළ හැකි විය යුතු ය. එක් පුද්ගලයකුට පමණක් හුක්තිය තහවුරු වූ සම්පත් පුද්ගලික දේපලක් ලෙස, තිශ්විත පුද්ගල කණ්ඩායමකට අයිතිවාසිකම් හිමි සම්පතක් පොදු දේපලක් ලෙස ද අරථ දක්වේ.

ප්‍රායෝගිකව වෙනත් කෙනකු හාවිතයෙන් බැහැර කිරීමේ හැකියාවක් නොමැති සම්පත් විවෘත ප්‍රවේශ (Open access) සම්පත් ලෙස අරථ දක්වයි. උදාහරණ වශයෙන් වායුව, සුළුග, සුරය කිරණ ගැහුරු මුහුදේ දේවර සම්පත් දැක්විය හැකි ය.

### **2. අයිතිය නිරවුල්ව අරථ දක්වීම**

කාර්යක්ෂම දේපල අයිතියක් සඳහා දෙවැනිව අවශ්‍ය වන්නේ අයිතිවාසිකම නිරවුල්ව අරථ දක්වා තිබිමයි. මෙම කරුණ වැදගත් වන්නේ සම්පත් හාවිතයේදී තටෙන හැකි ගැටුම් සමනාය කිරීම සඳහා ය. සම්පත් හාවිතයේදී දේපල හිමිකරුවන්ගේ සහ දේපල අහිමි පුද්ගලයන් අතර ද ගැටුම් ඇතිවිය හැකි ය. ඒ අනුව එක් එක් හිමිකරුවන්ගේ අයිතිවාසිකම් වෙන වෙන ම අරථ දක්වා තිබිය යුතු ය.

ඉහත ප්‍රායෝගික ගැටලු විසඳීමට පමණක් නොව පොදු සමාජ පුහකිදේය ආරක්ෂා කිරීම උදෙසා ද එබදු අයිතිවායිකම් අර්ථ දක්වීම් කළ යුතු ය. පුරාවිද්‍යාත්මක භූමි, පරිසරාත්මක, වනාශ්වී හෝ සෞන්දර්යාත්මක වටිනාකමක් ඇති පෙදෙස් පොදුගලික අයිතියකට පත් නොකරන්නේ මේ නිසා ය. සමහර රටවල ඉඩම් අයිතිය හිමි වූ පමණින් එම ඉඩමේ ඇති බනිජ සම්පත් භූක්ති විදීමට පුද්ගලයන්ට තොහැකි ය. එය රජයට පවරාගත හැකිවන සේ අයිතිය පවරා ඇත.

ඇතැම් සම්පත් හාවිතයේ විවිධ ප්‍රධ්‍රිත තිබිය හැකි ය. එවායේ අයිතියේ ස්වරුපය වෙන වෙන ම අර්ථ දක්වීය යුතු ය. උදා: වගා ඉඩමක භූක්තිය විය හැකි ය. හිමිකරු ම වගා කිරීම, හිමිකරුගේ අහිමතය පරිදි වෙන කෙනෙකුට පවරාදීම, කුලියට දීම, බදු දීම, හැඩුල් වගාවක් ඇරැකීම, ඉඩම විකුණා දීම ආදිය යි.

### 3. රටරා දීමේ හැකියාව

දේපල හිමිකමේ තෙවන ප්‍රධාන ගුණාංශය වන්නේ අයිතිය පැවරීමේ හා පුවමාරු කර ගැනීමේ හැකියාවයි. මෙහි දී අදාළ සම්පත්වල හොඨික පැවරීම නොව එය හාවිතයට ගැනීමේ අයිතිය පැවරීමක් සිදුකරයි. විවිධ සාමාජිකයන් සකුව පවත්නා සම්පත් ඒවාට වැඩි ම ඉල්ලුමක් ඇති අංශයක් වෙත යොමුවීම කාර්යක්ෂමතාවයි.

### 4. වලංගුහාවය සහතික කිරීම

ආර්ථික කාර්යක්ෂමතාව ඇතිකිරීම සඳහා දේපල හිමිකම්වල ප්‍රායෝගික වලංගුතාව සහතික විය යුතු ය. යම් සම්පතක් ප්‍රායෝගිකව හාවිත කිරීමේදී එනම් නීතිමය වශයෙන් අර්ථ දක්වා පිළිගෙන තිබූණ ද එය ප්‍රායෝගිකව භූක්ති විදීමට බාධා ඇත්තම එය වලංගුහාවය අනිමිවන්නේ හිමිකම හා බැඳුණු අයිතිවායිකම් අනෙකුත් පාර්ශ්වයන් විසින් කඩිකිරීම නිසා ය.

## ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය

ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය මාත්‍රකා කීපයක් යටතේ සාකච්ඡා කළ හැකි ය. සාම්ප්‍රදායික සමාජයේ ඉඩම් අයිතිය, රාජ්‍ය පාලන අවධිය තුළ ඉඩම් අයිතිය, අධිරාජ්‍යවාදී පාලන කාලය සහ ඉඩම් අයිතිය, පෘතුගිඹි පාලන කාලය සහ ඉඩම් අයිතිය, ලන්දේසි පාලන කාලය සහ ඉඩම් අයිතිය, ලිතාන්‍ය පාලන කාලයේ ඉඩම් අයිතිය වශයෙනි. මෙම කාල සීමාවන් තුළදී ශ්‍රී ලංකාව තුළ ඉඩම් අයිතියේ සහ ඉඩම් භූක්තියේ පැහැදිලි වෙනසකම් දක්නට ලැබේණි.

## සාම්ප්‍රදායික සමාජයේ ඉඩම් අධිකිය

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය කෘෂිකරුමය පදනම් කරගත් වී ගොවිතැනට ප්‍රමුඛතාව දී ගොඩ නැගුණක් බව පෙනෙන්නට තිබේ. ඒ නිසා ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බහෝලාජියන මාර්ගය වන්නේ ද මහ පොලවයි. අතිතයේ දී ජනගහනයෙන් වැඩි කොටසකගේ ජ්‍වලනෝලාජිය ද කෘෂිකරුමාන්තය මත තිරමාණය වූ බැවින් රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගය වූයේ ද කෘෂි කරුමාන්තය බව පෙනේ. ගැමි ආර්ථිකය කෘෂිකරුමය මත රඳා පවතින හෙයින් ඉඩම් සම්බන්ධයෙන් පැවතියේ ඉතා වැදගත් ස්ථානයකි.

ආරියපාල, (1962) පවසන ආකාරයට 'විශාල කරුමාන්ත සම්බන්ධව දැනුමක් නොතිබූ මෙම කාලවල දී ප්‍රධාන රුක්ෂා මාර්ගය වූයේ ගොවිකමයි. එහෙයින් ඉඩම්වලින් ඉපයුතු ආදායම රජයේ ප්‍රධාන ආදායම් මූලය වේ'.

මේ අනුව සලකා බලන විට විශේෂයෙන්ම ගැමි ජ්‍වලිකාව ගොවිතැන මත ගොඩ නැගුණ බැවින් ගැමියන් ඉඩම් පිළිබඳව දැඩි ඇල්මකින් හා බැඳීමකින් ජ්‍වලන වූ පිරිසක් බව පෙන්වා දිය හැකි ය. 'ගමේ සිට සැතපුමක් හෝ දෙකක් ඇතින් පදිංචි වූ අමුත්තකු වූව ද තමාගේ ගමෙහි ඉඩම් අත්ස්ථිතිමට ගමේ දක්වන විරෝධය ලංකාවේ ඇතැමි පෙදෙස්වල තවමත් බලවත් ය' (කොට්ඨරිංතන්, 1980: 01) යන ප්‍රකාශනය කුළින් ගැමියන් සහ ඉඩම් අතර ඇති බැඳීම කෙබඳදා යි තහවුරු වේ. මෙතරම් වැදගත්කමක් තිබුණු ඉඩම් පිළිබඳ විශ්‍රාන්තිකිරීමේදී ගැමි ආර්ථිකය තුළ ක්‍රියාත්මක වූ ඉඩම් හුක්කියේ ස්වරුපය කෙබඳ වූවා ද යන්න වීමසුම ඉතා වැදගත් ය. එම. තත්ත්වය රාජ්‍ය අවධියේ, අධිරාජ්‍යවාදී පාලන අවධියේ හා තිදිහියින් පසුව ක්‍රමයෙන් වෙනස් වූ ආකාරය හඳුනා ගැනීමට පූර්වන.

ග්‍රාමීය ආර්ථිකය තුළ ඉඩම් අධිකියේ ස්වරුපය හඳුනා ගැනීමේ දී ගම යන ඒකකය තුළ ඉඩම් පංගු රාජියක් හඳුනාගත හැකි ය. රල්ං පිරිස් "සමහර අවස්ථාවල දී ඉඩකඩම් හෝ වතුපිටි හැදින්වීමට හාවිත කරන ලද 'ගම' යන සිංහල වචනය (පාලි: ගාම, සංස්කෘත: ග්‍රාම) ඉඩම් පංගු රාජියක් තිරුපැණය කිරීමට ද යෙදිණි. ගමේ කොටසක් වූ එක් ඉඩමක් පංගුව හෙවත් වසම යන පදනයෙන් හඳුන්වා දෙන ලද ගමේ හෙයින් ගම යන පදය එක් ස්ථානයක පිහිටි ඉඩම් පංගු රාජියක සහයෝගිතාවක්" (පිරිස්, 1964: 39) යනුවෙන් දක්වා ඇත. මෙම ප්‍රකාශයට අනුව 'ගම' යනු ඉඩම් පංගු රාජියකින් එකතුවුත්, ගැමියන්ගේ විවිධ අවශ්‍යතා සඳහා හාවිත කරනු ලබන බවත් පෙනෙන්නට විය.

එ්වශේම පිරිස් සඳහන් කරන ආකාරයට ගැමි ආර්ථිකය තුළ කුමුරු ඉඩම්වලට හිමි වූයේ දැඩි වටිනාකමකි. ගැමි සහභාගිවනය, සමාජත්‍යමය,

මුළුමනින්ම රදී තිබුණේ සාර්ථක වී වගාව මත ය. ඒනිහාම වී වගාව ගැමියන්ගේ ජීවන හැරමිටිය වන බව දක්වා තිබේ (පිරිස්, 1964: 40). මේට අමතරව ගම් වැසියෙක්, තම ගම් විභාලත්වය පිළිබඳව දක්වන ප්‍රධාන සාධකය වන්නේ ගමේ කුණුරුවලට ඇති අයිතියයි. සැම ගමකම පාහේ ගම් වැසියන්ට පමණක් සීමා වූ කුණුරක් විය. මේ කුණුර “මහයාය” නැතිනම් “මහ කුණුර” යනුවෙන් හඳුන්වයි. ගමේ මුල් පදිංචියේ සිට පැවත එන සියලු දෙනාට ඒ මහ කුණුරේ පංගු අයිති වේ (අමුණුගම, 1999: 52). මේ පිළිබඳ තව දුරටත් පැහැදිලි කිරීමේ දී “සිංහල ගැමී ජීවිතයේ ප්‍රධාන ස්ථානයක් ගන්නේ ගොවිතැන බවත් ගමේ අන් සියලු ම සංස්ථා සහ සාමාජික සඛධාන ගොවිතැන මුල් කරගෙන ඇති වූ බව කීම පුක්කි සහගත ය. මුදල් හදල් පුවමාරුව බහුලව නොපැවති අවධියක එක් එක් කැනැත්තා තමන්ගේ ජීවිකාව රෙක ගන්නේ ගොවිතැන් කිරීමෙන් හා තම අතිරික්තය අවශ්‍ය හා ජේවාවන් සඳහා පුවමාරු කිරීමෙන් (අමුණුගම, 1999: 53).

ගැමී සමාජයේ කුණුරු ඉඩම් සතුව පැවති වටිනාකම තවදුරටත් විග්‍රහ කරන පෙරේරා “ගැමී ආර්ථිකය තුළ වැට්” වටිනා කාර්ය හාරයක් ඉටු කරනු ලැබූ අතර පුරාණ ගැමියන් වැට කේත්ද කර ගතිමින් වී ගොවිතැනේ යෙදුණු බවත් ඔවුන්ගේ මෙම කුණුරු ඉඩම් කොටස ‘පංගු’ (Shares) ලෙස හැඳින් වූ අතර මෙම සියලුම පංගු පුරාණ වෙළකට අයත්ව කිබෙන බවත් සඳහන් කර තිබේ (Perera, 1985: 17).

ගැමී සමාජය තුළ කුණුරක විවිධ බෙදීම් ද දක්නට ලැබේණි. වැටව සම්පත් පිහිටි ප්‍රධාන යාය ‘මුල් යාය’ ද, එට පහළින් වූ කොටස ‘හැරෙන යාය’ ලෙස ද, අවසාන කොටස ‘අස්වැද්දම් යාය’ යනුවෙන් ද හැඳින්වීණ (පිරිස්, 1964: 245).

මෙම කුණුරු ඉඩම් ගොවිතැන් කරන ආකාරය විමසා බැලීමේ දී එය ආකාර තුනක් දක්වා ඇත.

1. ඉඩම් හිමියා තම පවුලේ සාමාජිකයන් සමග එකට එකතු වී කුණුර අස්වැද්දම, මගින් පවුලේ අය ද සහභාගී වීමක් සිදුවන තිසා එය ‘අත්තම’ ලෙස නම් කරයි. මේට අමතරව සාම්ප්‍රදායික කුණුරු අස්වැද්දම සඳහා යොදා ගත් ‘කයිය’ නැමති ක්‍රමය ද හාවිත කරයි.
2. සියලුම කටයුතු කුලී කම්කරුවන් යොදවා සිදු කරනු ලබයි. ඉඩම් හිමියා සම්බන්ධ නොවී කුලී ගුම්කයන්ට වැශ්‍රුපක් ගෙවනු ලැබේ.
3. කුණුර අස්වැද්දම සඳහා වෙනත් අයට බඳු දීම මෙය ‘අලේ’ යනුවෙන් ද හඳුන්වයි.

කුණුරු ඉඩම් හුක්තිය තවදුරටත් විග්‍රහ කිරීමට පූජාවන්. "තටුවුමාරු හා කටුවුමාරු" මෙහි දී වැදගත් වේ. මෙහි දී මූල් පරම්පරාවක් සතු මූල් ඉඩම පවුලේ දරුවන් අතර සමානව කොටස්වලට බෙදේ. මෙම කොටස් වගා කිරීමේ දී එකිනෙකා අතර පූජාරු විමක් සිදුවේ.

සමහර විට දේපල හුක්තිය තටුවුමාරු ක්‍රමය අනුව සිදුවේ. "පවුලේ සාමාජිකයින් අතර ඉඩම් බෙදී යාම සහ මාරුවෙන් මාරුවට වගා කිරීම හේතුවෙන් තටුවුමාරුව සිදුවන බව දැක්වීය හැකිය. දේපල හැම තටුවුමාරු පංගුකාරයෙකුටම සමානව ලැබෙන සේ සමාන කොටස් රාජියකට බෙදන ලදී. අනතුරුව ඇත්ත වශයෙන්ම ක්‍රමානුකූලට බෙදීමක් වෙනුවට හා සැම කොටස්කරුවෙකුටම ඔහුගේ නියමිත කොටස බෙදා වෙන් කර දෙනු වෙනුවට සම්පූර්ණ ඉඩමේ වර්ග එලය පුද්ගලයාට අයත් කොටස්වලට සමාන කාල සීමාවකට හුක්ති විදීමට සලස්වන ලදී. ඔහුගේන් පසු රළුගත සිටින තැනැත්තාට ඉඩම් හුක්තිය ලැබේ. මේ ආකාරයට කොටස් හිමි සියලු දෙනාටම වාරයක් ලැබේ" (පිරිස්, 1964: 52).

ගැමියන් අතර මීට අමතරව ගොඩ ඉඩමේවලට ද වැදගත් තැනක් හිමි වී ඇත. වත්ත, වතු, ගෙවත්ත, යනුවෙන් මේවා හඳුන්වා ඇත. එමෙන්ම ග්‍රාමීය ආර්ථිකයේ හේත් ගොවිතැන ගත් විට දුටුගැමුණු රජ කාලය දක්වා ද්‍රවයයි. හේත් ගොවිතැන ගැන පදනම් කරන පිරිස් මහතා,

"පුදුපු හේත් තෝරාගනු ලැබුවේ කාලයේ ස්වභාවය අනුවය. කුඩා ගස් කපා පිළියෙළ කරගත් නාවදිලියන් විශේෂයෙන් කුරහන් වැනි කුඩා ධානා වර්ග සඳහා යෝගෘය. රුස්ස ගස්වලින් යුත් මූකලාන් හේත් මිරිස් වැනි එළවුල් සඳහා යෝගෘ විය. මෙම හේත් මෙනෙරි හා කුරක්කන් සඳහා තෝරාගත් විශේෂ කැලු හුමියකි" (පිරිස්, 1964: 47).

හේත් ඉඩම් වල්පිට, රත්මාසර, රත්මහර යන නම්වලින් ද හඳුන්වා තිබේ. (කොඩිරිංචන්, 1980: 11). එමෙන් ම හේත් ඉඩමේවලට ගොවින්ට අයිතියක් නොතිබූ බවත් එය රජයේ හේත් ගම් ජනතාවගේ ඉඩම් වශයෙන් සලකා තිබූ නමුත් රජයේ තිලධාරීන්ගේ හේත් ගම් ප්‍රධානීන්ගේ අවසරය මත වගා කිරීමට හැකියාව තිබේ (ගුණවර්ධන, 2004: 55).

ගැමි ආර්ථිකය තුළ ඉඩම් හුක්තිය හඳුනාගැනීමේ දී ඉඩම් වර්ග තිබුණු අතර ඒවා වගා කෙරෙන වගාව අනුව, අස්වින්න බෙදීම අනුව, ඒවා හිමි තැනැත්තා පිළිබඳ ඇති අයිතිය අනුව ද එර්ග කළ හැකි ය (කොඩිරිංචන්, 1980: 10).

වගාව අනුව කෙත් (වී වගාව), උයන්වතු (පදිංචිය ඇති වත්ත), හේත් (කැලු එළිකොට පුරුණසා කාලයේ තාලයට වගා කිරීම) දැක්වීය හැකි අතර,

අස්වැන්න බෙදීම අනුව නින්ද (තමාට විශේෂ අයිතිය ඇති අන් අයට පැවරිය නොහැකි), අදය (ඉඩම් අයිතිකරුට අස්වැන්නෙන් ගත් කොටසක් ද වගා කරන්නාට කොටසක් ද ලැබේ) වතු වශයෙනි.

අයිතිකරු තුක්ති විදි අයිතිය අනුව වර්ග කිරීමේ දී පරවේණි (පරම්පරාවෙන් උරුම වන) මෙම ඉඩම් පරවේණි, අස්වනු පරවේණි, මතු පරවේණි, මතු කුඩාරු පරවේණි, ඕවිට පරවේණි, කණු ඉස් පරවේණි, කරු දෙනි පරවේණි යනුවෙන් විවිධාකාරයෙන් හඳුන්වයි (කොඩිරිංචන්, 1980: 10/17).

## රාජාණ්ඩු අවධිය තුළ ඉඩම් අයිතිය

ශ්‍රී ලංකාවේ පුරාණ ඉඩම් තුක්තිය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී රාජ්‍ය පාලන තත්ත්වය සමඟ දැඩිව සම්බන්ධ වී තිබේ. මෙම පිළිබඳ අදහස් දක්වන කොඩිරිංචන් “රජ තෙමේ තුපති ‘පාලීවියේ ස්ථාමියා’ හෙවත් තුපාල ‘පාලීවියේ ආර්යාකයා’ වශයෙන් හැඳුන්වීමෙන් පැහැදිලි වේ. මෙහිදී ඉඩම් සම්බන්ධව පරම අයිතිය රුපු සතු බව ප්‍රකාශ කරයි. එය තවදුරටත් විශ්‍රාජ කිරීමේ දී, පුරාණ ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය සහ තුක්තිය පිළිබඳ ලක්ෂණයන් ගත් විට අතිතයේ දී රටේ සියලුම ඉඩම්වල අයිතිය රුපු යටතේ පැවති බව එවි. බඩි. කොඩිරිංචන්, විල්ංහේල්ම ගයිගර, එම්. ඩී. ආරියපාල, විකිරි අබේසිංහ වැනි විද්‍යාත්‍යුන් පෙන්වා දී ඇත.

නමුත් ශ්‍රී ලංකා ලිපි හා වංශ කරා ප්‍රවේශමෙන් පරිස්‍යා කර බලන විට මෙම අදහස් සත්‍යතාවක් නොමැති බව පෙනී යන අතර ජනයාට ඉඩම් මිල දී ගැනීමටත්, පුදානය කිරීමටත්, විකිණීමටත් අයිතියක් තිබූණි. එමෙන්ම එවැනි අවස්ථාවලදී ඒ සඳහා රුපුගේ අවසරය අවශ්‍ය නොවී ය. (සිරිලිර, 1993: 95). රටේ ඉඩම් පිළිබඳව රුපුට යම් යම් අයිතිවාසිකම් හා බලතල තිබූණි. වගා කරනු ලැබූ සියලු දෙනාම ඉඩම්වලදී බද්දක් එකතු කළ අතර, එම අයිතිය රුපු සතු වූයේ ඉඩම් හිමිකමට වඩා රට සහ ජනතාව ආර්යා කිරීම වෙනුවෙනි. ඒ හැරුණු විට කැලේ සහ මුඩු ඉඩම් රුපුට අයිති විය. මෙම ඉඩම් වගා කිරීම සඳහා හෝ එනෙක් කටයුත්තක් සඳහා ප්‍රයෝගනයට ගැනීමේ දී පමණක් රුපුගේ අවසරය ලබාගත යුතු ය. පාවිච්චි කර අතහැර දමන ලද ඉඩම් සහ ගොඩනැගිලි රුපුට අයත් වූ අතර, යම් යම් අවස්ථාවල දී ඉඩම් රාජසන්තක කිරීමේ බලය ද රුපු සතුව පැවතුණි. තව ද රජකම දැරු පුද්ගලයා කිසියම් ප්‍රහුවරයකු වූ තිසා ම තහුට පොද්ගලික හිමිකම යටතේ පැවති ඉඩම් ද විය. එසේම රුපු විසින් යම් යම් අවස්ථාවල දී පුද්ගලයින්ට සහ ආයතනවලට ඉඩම් පුදානය කරන ලදී. ඒ හැරුණු විට අතිතයේ දී ලංකාවේ පිරිමින්ට මෙන්ම ස්ත්‍රීන්ට ද ඉඩම් අයිතිවාසිකම් තිබූ බවට සාක්ෂි පවති (සිරිලිර, 1993 : 97/102).

පැරණි ශ්‍රී ලංකාවේ මුදල් සංසරණය පුළු වශයෙන් පැවති නිසා පරිපාලනයට සම්බන්ධ පාලකයන්ට හුක්කි විධීම සඳහා රුප විසින් පවරන ලද ඉඩම් 'දිවෙල් ඉඩම්' යනුවෙන් හඳුන්වා ඇත. සේවා හුක්කිය සඳහා මෙම ඉඩම් නිලධාරියාට පමණක් තොට රත්වාසලට යන හාණ්ඩ සපයන අයටද පවරාදෙන ලදී. ඒ හැරුණු විට රුප සහ වෙනත් පුද්ගලයන් විසින් විභාර හා දේවාලවලට ප්‍රදානය කරන ලද ඉඩම් විභාර හා දේපල 'ගැමි ඉඩම්' වශයෙන් හඳුන්වාදෙන ලදී. (හෙටිටිආරච්චි, 1984: 18) එමෙන්ම "ශ්‍රී ලංකෝෂ්වර වූ උතුම් අපගේ දේව සේවාම් දරුවාණන් වහන්සේ යැයි නම් ලද රත්තුමා තමාගේ රාජධානියේ සියලුම ඉඩකඩම්වලට හිමිකරු වශයෙන් සලකනු ලැබේය. රත්තුමා ඔහුගේ පොදුගලික සේවාවන් මෙන්ම රාජතන්ත්‍රයට අවශ්‍ය වූ රාජකාරී ද කරවා ගැනීමට ඉඩම් තම රටවැසියන් අතර ක්‍රමානුකූලව බෙදා දුන්නේය" (අමුණුගම, 1999: 43).

"මුළු රාජ්‍යය ම රුපන් සත්තකය. මහු සිය ඉඩම් තම රනයා අතර බෙදා දෙන්නේ මුදල් ගැනීමේ අදහසින් තොට, ඔහුන් ලවා රාජකාරිය කරවා ගැනීමටය. ඒ ඉඩම් හුක්කි විධින ගැමියන් ද සිය රුපට කුලියක් තොගෙවින්නේ ඔවුනු ඒ වෙනුවට රුපගේ තොයක් සේවාවන්හි යෙදුනහ. සමහරු ඔහු වෙනුවෙන් යුද වැදෙනි. සමහරු වෙළඳාම් කරනි. සමහරු බර වැඩ කරනි. තවත් සමහරු ගොටී කරමාන්තයේ යෙදී රත්තුමාගේ අවශ්‍යකාවූ ගබඩා ආදිය පුරවනි. මේ ක්‍රමය යටතේ මුදල් ප්‍රවාරුවකින් තොරව සමාජයේ සැම කාර්යයක්ම කරනු ලැබේ. එමෙන්ම සැම සේවයකටම නියමිත ආදායමක් ලැබයි" (අමුණුගම, 1999: 43).

රුප තමන්ගේ රාජකාරිය සතුවුදායක ලෙස නිම කළ ඇත්තවුන්ට තැහි වශයෙන් නින්දගම්, ගම්වර ආදිය ලබාදෙයි. තමුන් යම් අවස්ථාවක මෙම පුද්ගලයින් අප්පාතානිව කටයුතු කළහොත් ඒ ඉඩම් තමාට මනාපන් ආපසු ලබා ගැනීමේ අයිතිවාසිකම් ද රුප සතු විය. නිලධාරින් එය හුක්කි විධිය යුත්තේ රුපගේ කැමැත්ත පරිදිය. නිසි රාජකාරිය තොකෙරුනහොත් ඒ සඳහා දෙන ලද ඉඩම් ද පුරුජ්පාඩු වීම එම ක්‍රමයේ විශේෂ ලක්ෂණයකි.

කෙසේ වෙතන් රාජ්‍ය කුළ වූ ඉඩම් අතරින් තොටසක් රජ පවුල් ප්‍රයෝගනය සඳහා ද වෙන් කරන ලදී. මෙවා වර්ග දෙකකි. 'ගබඩා ගම්' සහ 'විදාන ගම්' වශයෙනි. ගබඩා ගම් වූ මහ ගබඩාව හෝ ඔහුගේ පොදුගලික ගබඩාව වූ උඩ ගබඩාවට හෝ රජ මෙහෙසියන්ගේ සහ ක්‍රමාරවරුන්ගේ ගබඩාව වූ පල්ලේ වාසල ගබඩාවට හෝ අයිති විය. මෙම ගබඩා ගම් රත්තුමා සතුව හෝ රජ කුලයේ වෙනත් පුද්ගලයකු සතුව පැවතියේ ය (කොඩිරිංගන්, 1980: 36).

විදාන ගම් පරිපාලනය කළේ ගබඩා නිලමේ තොට මහ නිලමේ ය. නැතහොත් ඔහු යටතේ වූ විදානේ කෙනෙකු විසිනි. මේ නිසා මේ

රාජකීය ගම්, ගබඩාවට කෙලින්ම සම්බන්ධව තිබූ නිසාම ගබඩා ගම්වලින් වෙනස් වූ වර්ගයකි.

මිට අමතරව රජුට සේවය කළ නිලධාරීන්ගේ යැමිම සඳහා එම සේවයට අනුග්‍රහයක් වශයෙන් ගම් බේම් ප්‍රදානය කර තිබේ. ඉඩම් සම්බන්ධයෙන් කෙනෙකුට පුරුණ අධිකිය ලබාගත හැකි වන්නේ ඒ සඳහා ඉටු කළ පුතු වූ අනිවාර්ය රාජකාරිය මත ය. මෙය බුලත් පුරුල්ලක් දීමේ සිට කුණුරු කෙටිම, බර රැගෙන යාම වැනි ඉතා දුෂ්කර කාර්යයන් දක්වා විවිධ විය. ප්‍රවේණි අධිකිය යනු නිත්‍ය වශයෙන් ම ඔහුට හිමි' යන්න ය. එය උසස්ම දේපල හිමිකමකි. නමුත් අවස්ථාවන් කිහිපයක් හැරුණු කොට මෙකි ඉඩම් සඳහා ද පොදුගලික සේවාවන්ගෙන් මුදලින්, ද්‍රව්‍යවලින් ගෙවීමක් කළ හැකි වේ. මෙය 'රාජකාරිය' නමින් හඳුන්වයි.

නින්ද ගම් යනු රජු විසින් පුද්ගලයෙකුට පවරනු ලැබූ රාජකීය ගමකි. එ වැනි ගම්වල ඉඩම් පංගු හිමි පුද්ගලයෝ කළින් කමන් විසින් රජුට ගෙවූ බදු හා ඉටු කළ රාජකාරිය එයින් පසු "ගම ලද්දා" හෙවත් නින්දගම් හිමියා වෙනුවෙන් ඉටු කළහ. මෙලෙස නින්දගම් හිමියා හෙවත් ගම් ලද්දා "මුන්තෙවුවේ" භ්‍රක්තියට හිමිකරු විය. මුන්තෙවුව යනු ධානලාභියා සඳහා පංගුකරුවන් පොදුවේ එක් වී වගාකළ සරුකාර ඉඩම් කොටස් ය (සිල්වා, 1998: 24).

එ වගේ ම මුන්තෙවුවේ අධිකිය ගම් ලද්දා සතු ව්‍යව ද ඔහුට වාරිතානුකූලව ගැමියන්ගේ සේවාව ලබා ගැනීම හැරෙන්නාට ගමේ වෙනත් ඉඩම්වලින් පස් උදැල්ලක්වන් අයන් නොවී ය (පිරිස්, 1964: 61). මිට අමතරව රජයේ උසස් නිලධාරීන් සඳහා නිල පංගු තැමැති ඉඩම් පවරා දීමක් දක්නාට ලැබේණි. යම් උසස් සේවකයෙක් යම් නිලයක් දරණ කාලය තුළ මෙම පරවේණි ඉඩම් භ්‍රක්ති විදිය හැකි ය. නිල කාලය අවසන් වීමත් සමග අධිකිය ද අහෝයි වී යයි. එ වගේම මෙම නිල පංගු ලැබූවන් වාර්ෂිකව තුළු පැවුරු ගෙන රජු බැහැදැකිය යුතු ය.

කුවර පුගයේ දී රාජකීය ඉඩම් පවරාදීම කට වවතායෙන් හේ සන්නාසකින් සිදුවේනි. කට වවතායෙන් ඉඩම් පැවරීම සාමාන්‍යයෙන් සිදු වූයේ කැට සාක්කියක් සංස්කේත්‍යාමක ඉඩම ලබන්නාට දීමෙනි (පිරිස්, 1964: 57). මුදුවක්, හක්ගෙධියක්, වළපු ජෝඩුවක් යන මේවා ඉඩම් හිමිකරුව දුන්නේ ය. ඉඩම් පවරා දීම පිළිබඳ නිත්‍ය වාර්තා නිකුත් කිරීම ඇරුණුවේ නිශ්චයෙන් රජු බවන් මෙය 'සන්නාස' හෙවත් 'සන්නාය' ලෙස සිංහලෙන් හැදින්වෙන අතර එය අර්ථයෙන් අන්සන සහිත මුදාව ලෙස හැදින්විය හැකි බව කොට්ඨරිංත් (කොට්ඨරිංත්, 1980: 40) සඳහන් කරයි. මෙම ඉඩම් ප්‍රදානය කිරීමේ දී රජු ඉදිරියේ ම කළ පුතු නොවී ය. අධිකාරීගෙන් එය ලබන තැනැත්තා රජු ඇතැළි සිතන කාමරය දෙසට මුහුණු ලා දනින් වැරී නාමස්කාර කළ පුතු වේ.

මේ අනුව අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර, ඉඩම් හුක්තිය හා රාජකාරී සේවාව අතර දැඩි සබඳකමක් දක්නට ලැබූණු බව හඳුනාගත හැකි ය. අතිතයේ සිට අද දක්වා රජ කළ රජවරු මෙම ඉඩම් කමන් කැමති කෙනෙකු හට පිරිනැමුහ. එම ඉඩම් පිළිගත් අය කිසියම් රෝගයක් තිසා හෝ වෙනත් හේතුවක් තිසා සිය මාලිගය මූර කිරීමට පැමිණිය නොහැකි වුව හොත් නොරිසේ නම් ඔවුන්ට පුද්ගලයට යාමට නොහැකි වුවහොත් ඒ රජවරුන්ට ඉහත සඳහන් ඉඩම් ආපසු ලබා ගැනීමට හැකි විය.


ශ්‍රී ලංකාවේ අතිත ඉඩම් අයිතිය සහ හුක්තිය පිළිබඳව එළුහයක යෙදෙන ධර්මසිරි, (2009) දක්වන්නේ අතිතයේදී ඉඩම් අයිතිය සහ හුක්තිය සංස්කුතම රජුගේ පාලනයට නතු වූ බවත් එය ඔහුගේ පරිහරණය සඳහා ගබඩාගම්, විභාරණම්, වශයෝගුත්, ආගමික මධ්‍යස්ථානවලට ලබාදුන් ඉඩම් විභාරණම්, දේවාලගම් වශයෝගුත්, පුද්ගලයන් සඳහා තින්දගම් හා සේවා ඉඩම් වශයෝගුත් ඉඩම් වෙන්කර තිබූ බවයි. පන්සල් හෝ රාජකාරිය විසින් පාලනයටතා ඉඩම් ‘මූත්තෙවටු ඉඩම්’ ලෙස හඳුන්වන අතර, එය කොටස් වැඩි. තින්ද මූත්තෙවටු, විදානේ මූත්තෙවටු, අද මූත්තෙවටු වශයෝගි. තින්දගම් කෝරලේ ගම් සහ සරාමාරුගම් ලෙසත් කවත් කොටස් දෙකකින් යුත්තය.

මහුම අනුව පුරාණ ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය සහ හුක්තිය ඒ අනුව ප්‍රහේද කිහිපයකින් හඳුනාගත හැකි ය. ඒ අනුව

- i. රජුගේ සංස්කුත පාලනයට නතු වූ ඉඩම්
- ii. රජු විසින් ආගමික මධ්‍යස්ථාන හා පුද්ගලයන්ට ලබා දුන් ඉඩම්
- iii. පන්සල් හෝ රාජකාරිය යටතේ ලද ඉඩම්
- iv. පොදුගලික ඉඩම් වශයෝගන්

ශ්‍රී ලංකාව තුළ පසුකාලීනව පොදුගලික ඉඩම් අයිතිය දක්නට ලැබේ. ඒවා අද මූත්තෙවටු පරවේණී ඉඩම් ලෙස පසුකාලීනව හඳුනාගන්නා ලදී. එනම් කාලාන්තරයක් පරිහරණය කිරීමෙන් මෙම ඉඩම් පොදුගලික අයිතියට පත්වී ඇත. පරවේණී ඉඩම් පුදාන වශයෝගන් කොටස් වැඩි. අද පරවේණී, ඔතු පරවේණී, ඕවිචි පරවේණී වශයෝගි. අද පරවේණී කවත් කොටස් කිහිපයකට බෙදාය හැකි ය. ඔතු අදේ, තුන් අදේ, කරු අදේ, හි අදේ, බිම් අදේ, වී අදේ, රකුම් අදේ වශයෝගි. සටහන් අංක 1 තුළින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ අතිතයේ දී ඉඩම් අයිතිය සහ හුක්තිය සිදුකරනු ලැබූ ආකාරයයි.

**සටහන 1 :** ශ්‍රී ලංකාවේ අගිත ඉඩම ආයිතිය සහ ගුවන්තිය



Source: Dharmasiri, RKL (2010) Land use, Land Tenure and Agricultural Productivity in Sri Lanka: A Spatio Temporal Analysis. PhD Thesis submitted to the University of Pune, India. (Unpublished) p 66

## නිගමනය (Conclusion)

ඉහත සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවේ අතින ඉඩම් අධිකිය සහ හුක්තිය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ අතින ඉඩම් අධිකිය, කාම්ප්‍රදායික සමාජයේ ඉඩම් අධිකිය, සහ රාජ්‍ය පාලන අවධිය තුළ ඉඩම් අධිකිය වශයෙන් බෙදා දැක්වීය හැකිය. මෙහිදී අතින ඉඩම් අධිකිය රුපුගේ සංස්‍රේ පාලනයට තතු වූ ඉඩම්, රුපු විසින් ආගමික මධ්‍යස්ථාන හා පුද්ගලයන්ට ලබා දුන් ඉඩම්, පන්සල් හෝ රාජකාරිය යටතේ ලද ඉඩම්, පොදුගලික ඉඩම් වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි විය. පසුකාලීනව ඉඩම් හුක්තිය විදේශීය ආක්‍රමණයන් සමඟ තුමයෙන් වෙනස්වීමක් පෙන්වුම් කරයි. පෘතුහිඛි, ලන්දේශීන් සහ ඉංග්‍රීසින්ගේ පාලන කාලවලදී මේ ආකාරයට ඉඩම් අධිකිය සහ හුක්තිය සංස්‍රේච්‍යාව වෙනස වී ඇත.

## ආක්‍රිත ග්‍රන්ථ නාමාවලිය (Reference)

- අබේවරධන, පි. සේනාරත්න එ. (2002). ස්වභාවික සමාජය සහ පරිදර ආර්ථික විද්‍යාව, කතා ප්‍රකාශන, කැස්බේව
- අභයපිංහ, විකිරිඛණ්ඩා හේරන් (1996). පර්‍යාග සෞන්‍යවලි, කොළඹ.
- අමරසේකර දායා (1988). ශ්‍රී ලංකා සමාජය, ආරිය ප්‍රකාශකයෝ, වරකාපොල.
- අමුණුගම, සරන් (1999). සංස්කෘතිය සමාජය සහ පරිසරය, සඳීපා පොත්හල, බොයේල්ල.
- අධිවන්, විකිවර (1990). ශ්‍රී ලංකාවේ කුතාන කැරලිකරුවන්ගේ සමාජ පසුබීම, සරවේරදය ග්‍රන්ථ ප්‍රකාශකයෝ, රත්මලානා.
- ආරියපාල ඇම්. ඩී. (1962). මධ්‍යස්ථානීන ලංකා සමාජය, රාජ්‍ය හාජා දෙපාර්තමේන්තුව, කොළඹ.
- එල්ලාවල, එච්. (2002). පුරාණ ලංකාවේ සමාජ ඉතිහාසය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
- කොඩිරිංතන්, එච්, ඩීඩී. (1980). ලංකාවේ පුරාණ ඉඩම් හුක්තිය හා ආදායම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.
- ගුණවර්ධන, ප්‍රියාන්ත (2004). පුරාණ ගම, සමන්ති පොත් ප්‍රකාශකයෝ, ජා ඇල්.
- ගුණවර්ධන, දිලාන් (2006). පුරාණ ලංකාවේ ඉඩම් හුක්තිය, අනින්ත්දිකා, මහාචාර්ය කිස්ස කාරියවසම් උපහාර ග්‍රන්ථය, ගොඩිගේ සහෝදරයෝ.
- ගුණවර්ධන, දිලාන් (2006). ලංකාවේ කුල තුමය සහ ඉඩම් හුක්තිය, අනිසරණ, සේරත අනින්ත්දන උපහාර ග්‍රන්ථය, කැලණීය විශ්වවිද්‍යාලය, කැලණීය.